



රියදුරු බලපත්‍ර සම්බන්ධ නව ශ්‍රී ලංකා ඉතාලි ද්විපාර්ශවික ගිවිසුම ක්‍රියාත්මක වීම .

1. වර්ෂ 2016 දෙසැම්බර් මස 14 වැනි දින අත්සන් කරන ලද නව ශ්‍රී ලංකා ඉතාලි ද්විපාර්ශවික ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍ර ඉතාලි රියදුරු බලපත්‍ර වලට පරිවර්තනය කිරීමේ ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කිරීමට දෙරටම එකඟ වී ඇත.

2. ඒ අනුව, රියදුරු බලපත්‍ර පරිවර්තනය කිරීමට අදාළ අයදුම්පත්‍ර වර්ෂ 2017 මාර්තු මස 7 වැනිදා සිට රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ මිලාන්හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලයට (Lombardy, Friuli Venezia Giulia, Liguria, Piedmont, Trentino Alto Adige, Valle d’Aosta , Veneto යන පළාත්වල (Regions) පදිංචි ශ්‍රී ලාංකිකයින් සඳහා) බාර දිය හැක.

3. රියදුරු බලපත්‍ර පරිවර්තනය කිරීමේ පෙර පැවැති ක්‍රමවේදය හා නීති රීති වල කිසිදු වෙනසක් සිදුවී නැති අතර ඒ සඳහා පහත අවශ්‍යතා සහ ලියකියවිලි අයදුම්කරු විසින්ම පුද්ගලිකව ඉදිරිපත් කළ යුතුය.
 - I. නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය.
 - II. ශ්‍රී ලංකාවේ වලංගු රියදුරු බල පත්‍රය (එහි දෙපැත්තම එකම පිටුවට එන සේ දෙගුණයක් විශාල කරන ලද පැහැදිලි ඡායා පිටපත් දෙකක්. එක් පිටපතක් ලිපි කට්ටලයේ අවසානයට අමුණා ඉදිරිපත් කළ යුතුය)
 - III. වලංගු ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රය (PASSPORT) සහ එහි “දත්ත ඇතුළත් පිටුවේ” සහ “වෙනස් කිරීම් සහ නිරීක්ෂණ” (පිටු අංක 4 /5) පිටුවල ඡායා පිටපත්.(රියදුරු බලපත්‍රයේ සඳහන් නම් හා විදේශ ගමන් බලපත්‍රයේ නම් අතර වෙනසක් ඇත්නම් සහ රියදුරු බලපත්‍රය පළවී හෝ දුර්වර්ණ වී තිබේනම් අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප විය හැක.)
 - IV. ඔබගේ ඉතාලියේ ස්ථිර නේවාසික පදිංචිය තහවුරු කරන වාර්තාව(“Certificato di Residenza STORICO” con la data dell’immigrazione dallo Sri Lanka) මෙම වාර්තාව මගින් ඔබ ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පැමිණ ස්ථිර නේවාසික තත්වය සඳහා ලියාපදිංචි වී කොපමණ කලක් ගතවී තිබේද යන්න තහවුරු විය යුතුය.මෙය අදාළ COMUNE ආයතනය මගින් ලබා ගත හැකිය.
 - ඔබගේ ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලියේ ස්ථිර නේවාසික පදිංචිය ලබා ගැනීමට ප්‍රථම ලබා ගත් එකක් වීම අනිවාර්ය වේ.
 - එසේම ඔබ ඉතාලියේ ස්ථිර පදිංචිය ලබා වසර හතරක් (04) ඉකුත්වීමට පෙර පරිවර්තනය සඳහා ඉල්ලුම් කළ යුතුය. එසේ නොවන අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප වේ.
 - V. ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය (SOGGIORNO) සහ එහි ඡායා පිටපතක්. කල් ඉකුත්වූ SOGGIORNO නැවත අළුත් කිරීමට ඉල්ලුම් කළ ලියවිලි මත අයදුම්පත් බාර ගනු නොලැබේ.
 - VI. ඉතාලි රජය මගින් නිකුත් කළ හැඳුනුම්පත සහ පිටපතක්. (CARTA D’IDENTITA)

ක්‍රමවේදය:

4. නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සමග අදාළ සේවා ගාස්තුව වන යුරෝ 42/- ක මුදල තානාපති කාර්යාලයට / මිලාන් ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට ගෙවා කහ පැහැති රිසිට් පත ලබා ගන්න. මෙම රිසිට් පතේ ඉහල රියදුරු බලපත්‍ර අයදුම්පත් අංකය(Reference Number) සඳහන්ව තිබේද යන්න තානාපති කාර්යාලයෙන් / කොන්සල් ජනරාල් කාර්යාලයෙන් පිටව යාමට පෙර පරීක්ෂා කරන්න. (මෙම කහ පැහැති රිසිට් පත්‍රය ඉතාලි රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අනිවාර්යයෙන් ඉතාලි මෝටර් රථ ප්‍රවාහන ආයතනය වෙත (Italian Motorizzazione) ඉදිරිපත් කල යුතු බැවින් එය සුරක්ෂිතව තබා ගන්න.නැතිවූ රිසිට්පත වෙනුවෙන් නැවත රිසිට් පත් හො ලිපි නිකුත් කරනු නොලැබේ.)

5. අයදුම්පත්‍රය බාරදී දින 14කට පසුව ඔබගේ කහ පැහැති රිසිට්පත්‍රය ඔබ විසින් අයදුම්පත්‍රයේ සඳහන් කරන ලද ඉතාලි මෝටර් රථ ප්‍රවාහන ආයතනය වෙත (Italian Motorizzazione) බාර දෙන්න.(එම රිසිට්පත්‍රයේ ඡායා පිටපතක් ඔබ ලග තබා ගැනීම පසුව වැදගත් විය හැක.)

6. ඔබගේ කහ පැහැති රිසිට්පත්‍රය ඉතාලි මෝටර් රථ ප්‍රවාහන ආයතනය වෙත (Italian Motorizzazione) බාර දුන් පසු ඔවුන් ඒ බව තානාපති කාර්යාලයට දැනුම් දෙන අතර ලබාදුන් තොරතුරුවල සත්‍යතාවය තහවුරු කර ගැනීමෙන් පසුව ඔබගේ රියදුරු බල පත්‍රය පරිවර්තනය කිරීමට අදාළ නිර්දේශය Italian Motorizzazione වෙත සෘජුවම යවනු ලැබේ.

7. ඒ අනුව ඉතාලි රියදුරු බල පත්‍රය ලබා දීමට අදාළ කටයුතු ඉතාලි මෝටර් රථ ප්‍රවාහන ආයතනය විසින් සිදු කරනු ඇත.මෙහිදී ඔබගේ ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය ඉතාලි රජයට ලබාදිය යුතු අතර පසුව එය අවලංගු කිරීමට කටයුතු කරනු ලැබේ.(නැවත ශ්‍රී ලංකා රියදුරු බල පත්‍රය ඉල්ලා සිටින්නේ නම් ඉතාලි රියදුරු බලපත්‍රය ආපසු ලබා දිය යුතුය)

8. අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප කරන අතර, එවැනි අවස්ථා වලදී අයදුම්කරුට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවද දන්වා සිටිනු ලැබේ.

9.මෙම රියදුරු බල පත්‍ර පරිවර්තනයට අදාළ ක්‍රියා මාර්ගය සඳහා කිසිදු අතරමැදියෙකු පත් කර නැති බවත්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, මිලාන්හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, ඉතාලි මෝටර් රථ ප්‍රවාහන ආයතනය (Italian Motorizzazione) හැර වෙනත් පාර්ශව සම්බන්ධ කර නොගන්නා ලෙසත් එවැනි පාර්ශව සම්බන්ධ කර ගැනීමෙන් සිදුවන අකටයුතු සම්බන්ධව මෙම තානාපති කාර්යාලය වග කියනු නොලබන බවත් කාරුණිකව දන්වා සිටිමු.

ඔබ වෙනුවෙන් වඩා යහපත් සේවාවක් සැපයීම සඳහා ඔබගේ දායකත්වය අප උපරිමයෙන් අපේක්ෂා කරමු
ශ්‍රී ලංකා තානාපති-රෝමය ඉතාලිය